

ප්‍රධාන කරුණු ඇතුළත් ලේඛනය - අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි සහ වැඩිදුර තොරතුරු

ප්‍රධාන කරුණු ලේඛනය - ආන්තික වෙළඳාම

නිර්ණායක	විස්තරය								
පහසුකමේ ප්‍රධාන ලක්ෂණ සහ ස්වභාවය	ආන්තික වෙළඳාම යනු ආයෝජකයෙකු කොටස් හුවමාරුවක ලැයිස්තුගත කොටස් මිලදී ගැනීම සඳහා මූල්‍ය ආයතනයකින් අරමුදල් ණයට ගැනීමයි. අරමුණ; ලැයිස්තුගත කොටස් මිලදී ගැනීම සඳහා ආන්තික ණයක් ලබා ගන්නේ ලැයිස්තුගත කොටස් කළඹක් සුරැකුමක් ලෙස පිළිගැනීමෙනි.								
පොලී අනුපාතය සහ දඩ මුදල්, ගාස්තු, ගාස්තු සහ කොමිස්	ආන්තික වෙළඳ පහසුකම සඳහා පහත පොලී අනුපාතය සහ ගාස්තු අදාළ වේ: - වසරක බර්ත සාමාන්‍ය භාණ්ඩාගාර බිල්පත් අනුපාතය සහ හෝ සාමාන්‍ය බර්ත ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPLR) සැලකිල්ලට ගනිමින් පාරිතෝෂිකයක් එකතු කිරීම මත පදනම්ව ණය කමිටුව විසින් කාලෝචිත ආකාරයකින් පොලී අනුපාතය තීරණය කරනු ලැබේ. - සැකසුම් ගාස්තු ව්‍යුහය <table border="1"> <thead> <tr> <th>පහසුකම් සීමාව (රු.)</th><th>සැකසුම් ගාස්තුව</th></tr> </thead> <tbody> <tr> <td>මිලියන 10 ට අඩු</td><td>රු. 3,000/-</td></tr> <tr> <td>මිලියන 10 - 25</td><td>රු. 4,000/-</td></tr> <tr> <td>මිලියන 25 ට වැඩි</td><td>රු. 5,000/-</td></tr> </tbody> </table> - සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට කළඹ මාරු කිරීමේ ගාස්තු (නියමිත ගාස්තු) - CRIB වාර්තාවකට ගාස්තුව රු.500/-	පහසුකම් සීමාව (රු.)	සැකසුම් ගාස්තුව	මිලියන 10 ට අඩු	රු. 3,000/-	මිලියන 10 - 25	රු. 4,000/-	මිලියන 25 ට වැඩි	රු. 5,000/-
පහසුකම් සීමාව (රු.)	සැකසුම් ගාස්තුව								
මිලියන 10 ට අඩු	රු. 3,000/-								
මිලියන 10 - 25	රු. 4,000/-								
මිලියන 25 ට වැඩි	රු. 5,000/-								
සේවාව ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය	අයදුම්කරු ඉදිරිපත් කළ යුත්තේ, 1. පුද්ගලයින්; හඳුනාගැනීමේ ලේඛන (ජාතික හැඳුනුම්පත / ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය / ව්‍යාපාර ලියාපදිංචි ලේඛනය)								

	- ලිපිනය තහවුරු කිරීමේ ලේඛන (ජාතික හැඳුනුම්පත / උපයෝගිතා බිල්පත් / ග්‍රාම නිලධාරී සහතිකය) - ආදායම් තහවුරු කිරීමේ ලේඛන - (වැටුප් පත්‍රිකා/බැංකු ලේඛන/වෙනත් ආදායම් තහවුරු කිරීමේ ලේඛන) - ආයෝජන කළඹෙහි තක්සේරුව - ආන්තික වෙළඳ අයදුම්පත සහ කැමැත්ත දැක්වෙන ලිපිය 2. ආයතනික ගනුදෙනුකරුවන්; - හඳුනාගැනීමේ ලේඛන - (ආකෘති පත්‍ර 40 හෝ ආකෘති පත්‍ර 1) - ලිපිනය තහවුරු කිරීමේ ලේඛන - (ආකෘති පත්‍ර 13) - අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව - ආයෝජන කළඹෙහි තක්සේරුව - ආන්තික වෙළඳ අයදුම්පත සහ කැමැත්ත දැක්වෙන ලිපිය
නියමයන් සහ කොන්දේසි	- ආන්තික පහසුකම් සීමාව ආරම්භක පොරොන්දු වූ කළඹෙහි වටිනාකමෙන් 90% ට වඩා අඩු විය යුතුය. ණය ගැණුම්කරුවෙකු සඳහා දීර්ඝ කළ හැකි උපරිම ණය සීමාව මෙය විය යුතුය. ණය ගැණුම්කරුගේ ඉල්ලීම මත හෝ ගනුදෙනුකරුගේ මූල්‍ය ශක්තිය සහ කළඹෙහි අවදානම් බර්ත වටිනාකම සැලකිල්ලට ගනිමින් වෙළඳපල වලනය මත පදනම්ව සමාලෝචනය මත පදනම්ව එවැනි සීමාව සංශෝධනය කළ හැකිය. - වෙළඳපල වලනය සහ කළඹ වලනය මත පදනම්ව, පහසුකම ඇගයීමෙන් පසු උපරිම මාස 3 ක කාලයක් සඳහා නාවකාලික සීමාව වැඩි කිරීමක් කළ හැකිය. - කොටස් මිලදී ගැනීම් සඳහා ණය ගැණුම්කරුට අවසර දී ඇති ආරම්භක ආන්තික ණය, මුළු කොටස් කළඹෙහි අවදානම් බර්ත වටිනාකමෙන් 50% ක් වනු ඇත. - මූලික ආන්තිකය ලබා දීමෙන් පසු, ණය ගැණුම්කරුට කළඹෙහි අවදානම් බර්ත වටිනාකමෙන් 50% ක් දක්වා කොටස් මිලදී ගත හැකිය. - කළඹෙහි අවදානම් බර්ත වටිනාකමෙන් සෑම විටම 40% ක අවම නඩත්තු ආන්තිකයක් සහතික කළ යුතුය.
අදාළ නීතිමය විධිවිධාන	2021 අංක 19 දරන ශ්‍රී ලංකා පුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත සහ ඉන් පසුව කරන ලද සංශෝධන